

## හෝර්ටන් නැන්තේ අසිරිය

ශ්‍රී ලංකාවේ කඳුකර මනාලිය සරසන මීදුම් සඵව යටින් ගත වෙව්ලන සීතලේ යා හැකි මන නන්දනීය පෙදෙස හෝර්ටන් නැන්තයි. අතීතයේ මෙය “මහ ඵ්ලිය, මහනැන්න, විල්මන්තලව, ගෝනනැන්න” යන නම්වලින් හැඳින්වූයේ ය. දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ මෙම අති සුන්දර භූමිය රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසු එනම් ක්‍රි.ව. 1836 පමණ කාලයේ දී ඔහුගේ නමින් “හෝර්ටන් නැන්න” ලෙස නම් ලැබුවේය.

හෝර්ටන් නැන්න වන සතුන්ගේ පාරාදීසයකි. මේ පෙදෙසෙහි බහුලව දැකිය හැකි වන්නේ ගෝන රංචු ය. “ගෝනනැන්න” ලෙස නම් ලබා තිබෙන්නේද මේ හේතුව නිසාය. හෝර්ටන් නැන්නට පිවිසෙන මාර්ගයේ ඇතින් ගොන්නු රංචු පිටින් ගැවසෙමින් සිටීම නිතර දකින සිද්ධියකි. සමහර ගෝනුන් මිනිසුන් ගැවසෙන ප්‍රදේශයට ද පැමිණ සැරිසැරීම පුදුමයට කරුණකි.

හෝර්ටන් නැන්න නැරඹීම සඳහා පිටත්වන කවුරුන් වැනි කබා හෝ සීතල සඳහා වන උණුසුම් කබා හැඳ ගනිති. ගමන දුෂ්කර වුවත් විනෝදජනක ය. විටෙක ගමන් කරන මඟ මීදුමින් වැසී යයි. විටෙක කුඩා උන් ගසාගෙන යන තරම් වේගවත් සුළඟ සංචාරකයින්ව න්‍රාසයට පත් කරයි. කෙසේ වෙතත් ජෛව විවිධත්වයේ අසිරිය විදිමින් ඉදිරියට යනවිට ලෝකාන්තය නමු වේ. පරිසරය විදින්නන්ට ලෝකාන්තය අගනේ ය. මීදුම හා සීතල සුළඟ සිහි ගන්වන්නේ නඳුන් උයන ලෙස සානිතයේ වර්ණනා කළ ශක්‍ර දෙවියන්ගේ උද්‍යානයයි. නමුත් ලෝකාන්තය අතියස සුන්දරත්වය මෙන් ම අමිනිරි විලාප හඬ ද, ඉඳහිට ඇසේ.

හෝර්ටන් නැන්න යනු පරිසර විශ්ව විද්‍යාලයකි. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ බහුල ය. එබැවින් හෝර්ටන් නැන්න සංකීර්ණ ජෛව විවිධත්වයකින් සන්නද්ධ සොබාදහම් ආකරයක් ලෙස ලෝවැසි පරිසරවේදීන්ගේ සම්භාවනාවට පත් වී තිබේ. වර්තමානයේ මෙය ස්වභාවික රක්ෂිතයක් හා ජාතික වන උද්‍යානයක් ලෙස නම් කර රජය විසින් ආරක්ෂා කරනු ලැබේ.

හෝර්ටන් නැන්න අපේ උරුමයකි. එහි වටිනාකම හා සුන්දරත්වය තීරණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හා සාපේක්ෂව ය. එනම් මිනිසා පරිසරය ආරක්ෂා කළහොත් පමණක් මේ සොබාදහම් ආකරයක් බඳු හෝර්ටන් නැන්න ද, මතු පරපුර විසින් උරුම කරගනු ලබති. නැති නම් හෝර්ටන් නැන්න නොව “හෝර්ටන් කතර” යන නම භාවිතයට එනු නියත ය.